

සීමාසහිත සීනෝර් පදනම -2016

සී/ස සීනෝර් පදනමේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාර මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුයැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මුද්‍රිත ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට ආදාළ වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස පදනමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් පදනමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

(i) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

* ප්‍රමිතයේ 79 (බී) ඡේදය ප්‍රකාරව ස්කන්ධය තුළ දක්වා ඇති සංචිතවල ස්වභාවය හා අරමුණු හෙළිදරව් කළයුතු වුවත් එසේ සිදු කර නොතිබුණි.

* ප්‍රමිතයේ 117 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන අවබෝධ කරගැනීම සඳහා සැලකිය යුතු වැදගත්කමක් දක්වන ගිණුම්කරණ ප්‍රතිපත්ති හෙළිදරව් කළයුතු වුවත් මූල්‍ය උපකරණවලට අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්තිය හෙළිදරව් කර නොතිබුණි.

(ii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12

ප්‍රමිතයේ 79,80 සහ 81 වැනි ඡේද ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ බදු වියදමට අදාළ හෙළිදරව් කිරීම් සිදුකර නොතිබුණි.

(iii) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

අස්ථිත්වය විසින් රු.260,559,448 ක ප්‍රත්‍යාගණන සංචිතයක් මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගෙන තිබුණද, ප්‍රමිතියේ 77 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන තුළ පහත දැක්වෙන හෙළිදරව් කිරීම් සිදුකර නොතිබුණි.

ප්‍රත්‍යාගණනය ක්‍රියාත්මක වන දිනය
ස්වාධීන තක්සේරුකරුවකු යොදාගත්තේ ද යන වග
වත්කම්වල සාධාරණ වටිනාකම් ඇස්තමේන්තු කිරීමේ දී භාවිතා කළ ක්‍රම සහ
වැදගත් උපකල්පනයන්

(iv) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

ප්‍රමිතියේ 57 ඡේදය ප්‍රකාරව අර්ථ දක්වන ලද ප්‍රතිලාභ වගකීම පුරෝකථනය කළ ඒකක බැර ක්‍රමය මඟින් විශ්වාසදායී ඇස්තමේන්තුවක් කළ යුතුය. එහෙත් අස්ථිත්වය විසින් ගිණුම්කරණ ප්‍රමිතියට පටහැනි ලෙස පසුගිය මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ ලබාගත් වැටුපෙන් භාගයක් එක් එක් නිලධාරියා සම්පූර්ණ කරන ලද වර්ෂ ගණනින් ගුණ කර ගණනය කර තිබුණි.

(v) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24

ප්‍රමිතියේ 17 ඡේදය ප්‍රකාරව අස්ථිත්වය විසින් ප්‍රධාන කළමනාකරණ පුද්ගල ප්‍රතිලාභ හෙළිදරව් කර නොතිබුණි.

(vi) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත 07

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

ප්‍රමිතයේ 08 ඡේදය ප්‍රකාරව මූල්‍ය වත්කම් හා බැඳීම්වල ධාරණඅගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හෝ සටහන්වල හෙළිදරව් කළයුතු වුවත්, එසේ හෙළිදරව් කර නොතිබුණි.

ප්‍රමිතයේ 31 සහ 33 ඡේද ප්‍රකාරව වාර්තා කරන කාල සීමාව අවසානයේ මූල්‍ය උපකරණ සම්බන්ධයෙන් අස්ථිත්වයේ නිරාවරණය වන්නා වූ අවදානම් ස්වභාවය හා එහි ප්‍රමාණය ඇගයීම සඳහා අවශ්‍ය තොරතුරු හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 23 හි 08 වන ඡේදය ප්‍රකාරව සුදුසුකම් ලබන වත්කම් අත්පත් කර ගැනීම, ඉදිකිරීම් හෝ නිපදවීම හේතුවන්නා වූ ණය ගැණුම් පිරිවැය එකී වත්කම් පිරිවැයේ කොටසක් ලෙස ප්‍රාග්ධනික කළ යුතු අතර අනෙකුත් ණය ගැණුම් පිරිවැය එකී කාල සීමාව තුළ වියදමක් ලෙස සැලකිය යුතුය. එහෙත්, පදනම විසින් ඊට පටහැනි ලෙස ණය ගැණුම් පිරිවැය අස්ථිත්වයෙහි වියදමක් ලෙස හඳුනාගන්නා බවට ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුනාගෙන තිබුණි.

(ඇ) ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2008 පෙබරවාරි 14 දින සීමාසහිත සීනෝර් පදනම බංගලාදේශයේ ආයෝජකයකු සමඟ එළඹී ගිවිසුමකට අනුව ආරම්භකර තිබුණු ශ්‍රී බංගලාස් බෝට්ටු ව්‍යාපාරය ලාභ නොලබන තත්ත්වයේ පැවති බැවින් 2016 ජූලි 28 දිනැති අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත ගිවිසුම අවසන් කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 අනුව 2016 දෙසැම්බර් 31 දිනට පැවති රු.1,961,850 ක් වූ ආයෝජනයට අදාළව හානිකරණය (Impairment of investment) සඳහා වෙන්කිරීම් සිදුකර නොතිබුණි.
- (ii) සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ ට්‍රැක්ටර් ටෙලර් හා මෝටර් රථ සඳහා සමාලෝචිත වර්ෂයේදී තවදුරටත් පිළිවෙලින් රු.166,695 ක හා රු.1,867,241 ක ක්ෂය ගිණුම්ගත කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට වත්කම්වල ශුද්ධ අගය සහ ලාභය රු.2,033,936 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (iii) 2016 දෙසැම්බර් 31 දිනට පැවති රු.125,303,319 ක ණයගැති ශේෂය තුළ 2004, 2011, හා 2015 යන වර්ෂවල සිට අයනොවී පැවත එන එකතුව රු.22,203,074 ක් වූ ණයගැති ශේෂ පැවතියද බොල් හා අඩමාණ ණය සඳහා රු.6,392,490 ක වෙන්කිරීම් පමණක් සිදුකර තිබූ අතර එම වෙන්කිරීම් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බව විගණනයේදී නිරීක්ෂණය විය.

(ඈ) පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2016 දෙසැම්බර් 31 දිනට සීනෝර් පදනමේ මූල්‍ය ප්‍රකාශන අනුව නෝර්ත් සී සමාගමෙන් ලැබිය යුතු හා එම සමාගමට ගෙවිය යුතු ලෙස පිළිවෙලින් රු.26,294,662 ක් හා රු.18,294,909 ක් දක්වා තිබුණද නෝර්ත් සී සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව එම ශේෂ පිළිවෙලින් රු.24,978,402 ක් හා රු.24,846,086 ක් වූයෙන් පිළිවෙලින් රු. 1,316,260 ක හා රු.6,551,177 ක පැහැදිලි නොකළ වෙනස්කම් පැවතුණි.

- (ii) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ස්ථාවර වත්කම් වටිනාකම රු.20,505,436 ක් වුවද ස්ථාවර වත්කම් ලේඛනය අනුව එම වටිනාකම රු.29,774,369 ක් වූයෙන් රු.9,269,203ක ශුද්ධ වෙනසක් නිරීක්ෂණය විය.
- (iii) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ පිරිවැටුම රු.205,502,518 ක් වුවද ජාතිය ගොඩනැගීමේ බදු ගණනයේදී ගෙන තිබූ පිරිවැටුම හා එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා යොදා ගනු ලැබූ පිරිවැටුම සමඟ සැසඳීමේදී පිළිවෙලින් රු.1,070,507 ක හා රු.3,069,618 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඉ) විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශනවල ගෙවිය යුතු ශේෂ යටතේ දක්වා ඇති එකතු කළ අගය මත බදු රු.1,458,292 කින්, එකතු කළ අගය මත බදු රු.11,719,949 ක් වූ හර ශේෂය, ආර්ථික සේවා ගාස්තු රු.138,205 ක් වූ හර ශේෂය සහ අනෙකුත් ලැබිය යුතු ශේෂවල ඇතුළත් ඉදිරියට ගෙවූ ආර්ථික සේවා බදු රු.2,466,894 ක් සඳහා ශේෂ සනාථන ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) සීනෝර් පදනම සතුව පැවති ලුණුවිල හා වීරවිල කර්මාන්තශාලා දෙක නෝර්න් සී ලිමිටඩ් වෙත පැවරීම සම්බන්ධයෙන් 2010 නොවැම්බර් 02 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව, වත්කම්වල පැවරුම් වටිනාකම ගණනය කිරීමේ වාර්තාව හෝ රජයේ තක්සේරු වාර්තාව විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට සීමාසහිත සීනෝර් පදනමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 වෙනත් නීතිමය හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163(2) වගන්තිය ප්‍රකාරව මා විසින් පහත සඳහන් කරුණු දක්වමි.

- (අ) තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම හා විගණනයේ විෂය පථය සහ සීමා කිරීම් ඉහත දක්වා ඇති පරිදි වේ.
- (ආ) * විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත් මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන ඇති බවත්,
- * සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි දැක්වෙන අවශ්‍යතාවන්ට අනුකූල වන බවත් මා දරන්නා වූ මතය වේ.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ ගණනාවක සිට ඉදිරියට ගෙන එමින් පැවති එකතුව රු.9,202,662 ක් වූ වෙනත් ලැබිය යුතු ශේෂ 05 ක් සමාලෝචිත වර්ෂය තුළදී නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2016 දෙසැම්බර් 31 දිනට පැවති රු.138,912,830 ක් වූ වෙනත් ගෙවිය යුතු ශේෂයෙහි ඇතුළත්ව තිබුණු විකුණුම් අත්තිකාරම් රු.113,123,958 ක් හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙන ණයගැති ශේෂය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නමින් වූ රු.230,012 ක සෘණ ශේෂයක් මාස 03 කට වැඩි කාලයක සිට පැවති අතර එය නිරවුල් කිරීම සඳහා කටයුතු කර නොතිබුණි.
- (ඈ) 2016 දෙසැම්බර් 31 දිනට වසරකට වැඩි කාලයක් ඉක්මවා තිබුණු රු.6,477,608 ක් වූ අත්තිකාරම් පියවීමට කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා පදනමේ මූල්‍ය ප්‍රතිඵලය රු.9,264,551 ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු.61,814,529 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.52,549,978 ක පිරිහීමක් විය. විකුණුම් පිරිවැය රු.54,192,681 කින් ඉහල යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2007 අංක 07 දරන සමාගම් පනතින් පාලනය වන සී/ස සීනෝර් පදනමේ සාංගමික සංස්ථාපත්‍රය ප්‍රකාරව ප්‍රධාන අරමුණු පහත පරිදි විය.

- (අ) ට්‍රෝලර්, බෝට්ටු, ධීවර යාත්‍රා, නාවික මෝටර් හා වෙනත් නාවික උපකරණ අලුත්වැඩියා කිරීම හා පිළිසකර කිරීම සඳහා වැඩපොළවල් ගොඩනැගීම, නිෂ්පාදනය, විකිණීම හා මෙහෙයුම් කිරීමේ ව්‍යාපාර සිදු කිරීම.
- (ආ) අයිස් සහ නාවික නිෂ්පාදන, නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර සිදුකිරීම හා එම නිෂ්පාදන සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම, අලෙවි කිරීම හා අපනයනය කිරීම.
- (ඇ) මාළු දැල් නිෂ්පාදනය කිරීම, විකිණීම හා අනුශාංගික ධීවර ආම්පන්න ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර සිදුකිරීම.
- (ඈ) පදනමේ කාර්යයන්වලට අදාළව වෙළෙඳ නියෝජිතයෙකු, විකුණුම් නියෝජිතයෙකු හෝ නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කිරීම.

ඉහත සඳහන් අරමුණු ඉටුකරගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) පදනමේ ප්‍රධාන අරමුණු යටතේ දක්වා තිබූ අයිස් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත කටයුතු ඉටුකිරීම සහ ධීවර දැල් නිෂ්පාදනය, වර්තමානයේ අරමුණුවලින් ඉවත්කර ඇතත් ඒ අනුව සාංගමික සංස්ථාපත්‍රය සංශෝධනය කර ගැනීමට පදනම කටයුතු සිදුකර නොතිබුණි.
- (ii) වෙළඳ නියෝජිතයෙකු ලෙස පදනමේ කාර්යය පුළුල් කිරීම සඳහා සිල්ලර වෙළෙඳසැල් 300 ක් ස්ථාපිත කිරීමට 2016 වර්ෂයේ සංයුක්ත සැලැස්ම මගින් සැලසුම් කර තිබුණ ද එම කාර්යය ඉටුකර නොතිබූ අතර 2017 නොවැම්බර් වනවිට සියලු සිල්ලර වෙළෙඳසැල්වල මෙහෙයුම් කටයුතු නවතා ඇති බව නිරීක්ෂණය විය.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සීමාසහිත සීනෝර් පදනම සතුව පැවති මත්තුමගල පිහිටි වාහන අළුත්වැඩියා වැඩපොළ 2016 අගෝස්තු 02 දින සිට වසර 15 ක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට බදු දීම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ විය.
 - (i) ඉහත බදු ගිවිසුම අනුව බදුගැණුම්කරු විසින් පළමු වසර 5 තුළ මාසයකට රු.100,000 ක්ද දෙවන වසර 5 තුළ මසකට රු.150,000 ක්ද තෙවන වසර 5 තුළ මසකට රු.250,000 ක් ද වශයෙන් අවමයකට යටත්ව වාර්ෂික පිරිවැටුමෙන් සියයට 3 ක ගාස්තුවක් පදනමට ගෙවිය යුතු විය. මාසයකට රු. 150,000 බැගින් රු.1,800,000 ක ගාස්තුවක් පළමු වර්ෂය සඳහා අයකර තිබුණු අතර එම අයකරගත් ආදායමේ නිරවද්‍යතාවය සනාථ කර ගැනීම සඳහා බදුගැණුම්කාර සමාගමේ විගණිත මූල්‍ය ප්‍රකාශන පදනම විසින් පරීක්ෂා කර නොතිබුණි.
 - (ii) මත්තුමගල වාහන අලුත්වැඩියා වැඩපොළ පිහිටි ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරත්වය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය හිමිකම් ඔප්පු හෝ වෙනත් සාක්ෂි කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
 - (iii) ඉහත බදු ගිවිසුමේ 2 (ඩී) හා සී වගන්ති ප්‍රකාරව, වැඩ බිමෙහි සේවයේ යෙදී සිටි සේවකයින් එය බදු දෙන අවස්ථාවේ බදු ගැණුම්කාර සමාගමට අන්තර්ග්‍රහණය කරනු ලබන බවත් එම සේවකයින් හට ගෙවනු ලබන වැටුප් එම සමාගම විසින් සීනෝර් පදනමට ප්‍රතිපූර්ණය කළයුතු බව දක්වා තිබුණි. එසේ වුවද 2016 ජූලි 22 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව එම සේවකයින් අන්තර්ග්‍රහණය කර නොමැති බව අනාවරණය විය.
 - (iv) බදු ගැණුම්කරු විසින් සිය ව්‍යාපාරික නාමය වෙනස්කර තිබුණද බදු ගිවිසුම ඒ අනුව සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) පදනමට අයත් කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි රුඩ් 2 යි පර්චස් 18.24 ක ඉඩම පෞද්ගලික සමාගමකට 1998 ජූලි 04 දින මාසයකට රු. 40,000ක් බැගින් වසර 20 ක් සඳහා බදු දී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - (i) බදු ගිවිසුම අනුව ඉහත බදු මුදලට අමතරව ව්‍යාපාරයේ ගොඩනැගිලි ක්ෂයවීම් අඩු කිරීමට පෙර ශුද්ධ ලාභයෙන් සියයට 40 ක කොටසක් සීනෝර් සමාගමට ගෙවිය

යුතු වුවද, 1998 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වාම එම කොටස ලැබී නොතිබුණු අතර, අදාළ සමාගමේ විගණක ගිණුම් සිතෝර් පදනම විසින් පරීක්ෂා කර ද නොතිබුණි.

- (ii) ගිවිසුමේ 11 වගන්තිය ප්‍රකාරව කිසියම් අවුරුදු 5 ක කාල සීමාවක් තුළ බදු ගැනුම්කාර ව්‍යාපාරය උපයන ශුද්ධ ලාභය සාධාරණ අයුරින් ප්‍රමාණවත් නොවන්නේ නම් බදුගැණුම්කරුගේ අනුමැතියකින් තොරව බදු දීමනාකරුට ගිවිසුම අවලංගු කිරීමට හැකි වුවද ගිවිසුම අනුව ලැබිය යුතු ලාභ කොටස නොලැබීම මත ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කර නොතිබුණි.
- (iii) ගිවිසුමේ 12 වගන්තිය ප්‍රකාරව ගිවිසුම අවලංගු කිරීමෙන් පසු ඉතිරි වී ඇති එක් එක් වර්ෂය සඳහා රු.250,000 ක මුදලක් බදු දීමනාකරු විසින් බදුගැණුම්කරුට ගෙවිය යුතු බවට ගිවිසුම්ගතව තිබුණු අතර ගිවිසුමේ 11 වගන්තියේ ප්‍රතිපාදනවලට පටහැනිව ඇතිකරගෙන තිබුණු එම අවාසිදායක වගන්තිය සම්බන්ධයෙන් ගිවිසුමට එළඹුණු අවස්ථාවේ දී කළමනාකාරිත්වය විසින් සලකා බලා නොතිබුණි.
- (iv) ඉහත බදු ගිවිසුමේ කාලය 2018 ජූලි 04 දිනෙන් අවසන් වන අතර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට යටත්ව එදින සිට අවුරුදු 30 ක කාලයක් සඳහා වත්මන් බදුකරු වෙත නැවත වරක් බදුදීම සඳහා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව 2016 සැප්තැම්බර් 20 දින තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තක්සේරුගත වාර්ෂික බදුකුලී වටිනාකම රු.39,300,000 ක් වූ අතර එම වටිනාකමට බදුගැනීමට වර්තමාන බදු ගැනුම්කරු අකමැති වීම හේතුවෙන් 2016 නොවැම්බර් 29 දින ඉඩමෙහි වසර 30 ක බදු කුලී වටිනාකම රු. 604,000,000 ක් ලෙස නැවත තක්සේරු කර තිබුණි. එසේ දෙවනවර ලබාගත් තක්සේරුව අනුව ඉඩමෙහි වාර්ෂික බදු කුලී වටිනාකම රු.20,133,333 ක් වී තිබුණු අතර පළමු තක්සේරුවට වඩා දෙවන තක්සේරුව රු.19,166,667 කින් අඩුවීමට හේතු විගණනයට පැහැදිලි නොවීය.

4.3 මෙහෙයුම් ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සී/ස සිතෝර් පදනම සතු ජංගම වැඩපොළවල් 2 ක් හා වටිනාකමක් දක්වා නොමැති ආයුධ හා වෙනත් උපකරණ අයිතම 105 ක් පෞද්ගලික සමාගමකට 2006 අගෝස්තු 17 දින බදු දී තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) බදුගිවිසුමේ 6 (ඇ) වගන්තිය ප්‍රකාරව සෑම ජංගම වැඩපොළක් සඳහාම සිදුවන අලාභහානි වෙනුවෙන් බදුගැණුම්කරු විසින් රු.මිලියන 2.5 ක රක්ෂණ ආවරණයක් ලබාගත යුතු වුවද එවැනි රක්ෂණ ආවරණයක් ලබාගැනීමට කටයුතු කර නොතිබුණු අතර කළමනාකරණයේ අවධානයද ඒ සඳහා යොමුකර තිබුණි.
 - (ii) බදුගැණුම්කාර සමාගමට වැඩපොළවල් පැවරීමේදී ආයුධ සහ වෙනත් උපකරණ ඒකක 105 ක් භාරදී තිබුණද ඒ සම්බන්ධයෙන් භෞතික සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.

4.4 මතභේදයට තුඩු දෙන ගනුදෙනු

(අ) ශ්‍රී බංගලාස් බෝට්ටු නිෂ්පාදන සමාගමේ ආයෝජනය

2007 පෙබරවාරි 22 දිනැති අංක අමප/07/0198/351/001 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සීමාසහිත සීනෝර් පදනම විසින් බෝට්ටු නිෂ්පාදන බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බංගලාදේශයේ එලයිඩ් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් සමාගම සමග 2008 පෙබරවාරි 18 දින ගිවිසුමකට එළඹ තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ගිවිසුම අනුව ව්‍යාපාරයේ බද්ධ හවුල්කරු සම්බන්ධයෙන් බැංකු සුරක්ෂණයක් ලබාගත යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ii) ගිවිසුම අනුව පදනමේ ආයෝජනය එ.ජ.ඩො. 80,000 ක් වුවද, පදනම විසින් එ.ජ.ඩො.101,265 ක් ආයෝජනය කර තිබීම හේතුවෙන් එ.ජ.ඩො.21,265 ක් වැඩිපුර ආයෝජනය කර තිබුණි. ආයෝජනය වෙනුවෙන් 2017 වර්ෂය දක්වා කිසිදු ප්‍රතිලාභයක් සීනෝර් පදනමට ලැබී නොතිබුණි.
- (iii) 2016 ජූලි 28 දිනැති අංක 310 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අනුමැතිය ලබාදී තිබුණද මෙම වාර්තාවේ දින වන විටත් ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කර නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රු.1,961,850 ක අගයක් ආයෝජන යටතේ දක්වා තිබුණි.

(ආ) දැල් නිෂ්පාදන කම්හල් රාජ්‍ය සමාගමක් වෙත පැවරීම

2010 නොවැම්බර් 18 දිනැති අංක අමප/10/2658/418/015 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සීමාසහිත සීනෝර් පදනම සතුව පැවති ලුණුවිල හා වීරවිල දැල් කම්හල් දෙක සීමාසහිත තොරන් සී ලිමිටඩ් ආයතනය වෙත පවරා තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් කම්හල් පවරාදීම හා පවරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීමට පෙර ඒ පිළිබඳ විද්‍යානුකූල පදනමක් මත වෙළඳපල සමීක්ෂණයක්, ආයෝජන ඇගයීමක් හෝ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබුණි.
- (ii) ශ්‍රී ලංකාව තුළ නයිලෝන් මාළු දැල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය (ISO 9001,2000) හිමි එකම ආයතනය වන සීමාසහිත සීනෝර් පදනම 2010 වර්ෂයේ දී මෙම කම්හල් දෙක මගින් දැල් කිලෝ ග්‍රෑම් 148,186 ක් නිෂ්පාදනය කරන බව අතර දැල් අලෙවියෙන් රු. මිලියන 215.6 ක ආදායමක් උපයාගෙන තිබුණි. එය ආයතනයේ සමස්ත ආදායමෙන් සියයට 64 ක් වූ අතර පැවරුම් අවස්ථාව වන විට දැල් කි.ග්‍රෑ.66,560.69 සැපයීම සඳහා පදනම විසින් ඇනවුම් භාරගෙන තිබුණි. එසේ තිබියදී දැල් කම්හල් දෙක වෙනත් ආයතනයකට පැවරීම තුලින් ධීවර ක්ෂේත්‍රයට හා ආයතනයට අහිතකර බලපෑමක් ඇතිකර තිබූ බව විගණනයේදී නිරීක්ෂණය විය.

- (iii) කර්මාන්ත ශාලා දෙක තොර්න් සී ආයතනයට පැවරීම සිදු කරන අවස්ථාව වන විට පදනම විසින් රු.14,676,642 ක් වටිනා අමුද්‍රව්‍ය තොර්න් සී ලිමිටඩ් වෙත භාර දී තිබුණද මෙම අමුද්‍රව්‍ය තොගවල වටිනාකම තොග පැවරුම් අවස්ථාවේ ගැනුම් ප්‍රතිෂ්ඨාවට සලකා බලා නොතිබුණි.
- (iv) 2011 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව සී / ස සීතෝර් පදනම සතුව පැවති රු.51,688,575 ක පොත් අගය ඇති ස්ථාවර වත්කම් හා රු.18,137,565ක පොත් අගය ඇති කල්බදු වත්කම් පැවරීමේ දී ප්‍රත්‍යාගණන අලාභය ලෙස රු.37,488,524 ක් අඩුකර තිබුණි. 2011 මාර්තු 11 වන දින සභාපති විසින් අමාත්‍යාංශ ලේකම්ට යොමු කරන ලද වාර්තාව අනුව පවරන ලද වත්කම්වල වෙළඳපල අගය රු.77,800,000 ක් බව දක්වා තිබුණි. 2011 විගණිත මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ පොත් අගය රු. 69,826,140 ක් වූ වත්කම්වල වෙළඳපොළ අගය රු. 77,800,000 ක් ලෙස දක්වා තිබියදී රු. 37,488,524 ක් වූ ප්‍රත්‍යාගණන අලාභයක් හඳුනා ගැනීම විගණනයේ දී ගැටළු සහගත විය. කෙසේ වුවද ආයතනය සතුව පැවති වත්කම් නිසි පරිදි අගය කොට පවරා නොතිබුණි.

4.5 අනාර්ථික ගනුදෙනු

(අ) පදනම සතු එක්ස්කැවේටර් යන්ත්‍රය කුලියට දීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2016 සැප්තැම්බර් 10 දින සිට 2017 මාර්තු 11 දින දක්වා මාස 06 ක් සඳහා වැඩ කරන දිනක පැයක් සඳහා රු.11,000 බැගින් හා දිනකට අවම වශයෙන් රු.44,000 ක් බැගින් ගෙවීමේ පදනම මත පදනම සතු එක්ස්කැවේටර් යන්ත්‍රය ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත කුලියට දීම සඳහා කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. එසේ වුවද, ගිවිසුම් ප්‍රකාරව එම සංස්ථාව වෙතින් අයවිය යුතු කිසිදු මුදලක් අයකර ගැනීමට පදනම විසින් කටයුතු කර නොතිබුණි.
- (ii) ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම යන්ත්‍රය 2016 නොවැම්බර් 08 දින සිට බාහිර ආයතනයකට බදු පදනම මත ලබා දී තිබූ අතර වැඩ කරන පැයක් සඳහා රු.3,500 ක් ද ලිහිසි තෙල් හා නඩත්තු කටයුතු සඳහා මසකට රු.50,000 ක් ද ඇප තැන්පතු වශයෙන් රු.500,000 ක් ද සංස්ථාව වෙත ගෙවන ලෙස එකඟ වී තිබුණද ධීවර වරාය නීතිගත සංස්ථාව සීතෝර් පදනම සමඟ එළඹී ගිවිසුම අනුව උප බදු දීම සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.
- (iii) 2014 ඔක්තෝබර් 27 දින රු.මිලියන.40 කට මිලදී ගෙන තිබුණු මෙම යන්ත්‍රය වසර තුනක් නොඉක්මවන කාලයකදී වටිනාකම තක්සේරු කිරීමකින් තොරව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත රු.මිලියන 28 කට විකුණා තිබුණි.

4.6 හඳුනාගන්නා ලද පාඩු

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය 2015 වර්ෂයේ දී ඉදිරිපත් කළ ඇණවුමක් මත, ලිඛිත ගිවිසුමකට එළඹීමකින් තොරව සීමාසහිත සිනෝර් පදනම විසින් රු.4,515,923 ක වියදමක් දරා ගිලන් යාත්‍රාවක් (AMBULANCE BOAT) නිෂ්පාදනය කර තිබුණි. නියමිත පිරිවිතරයන්ට අනුකූල බවට තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් තහවුරු කර ගැනීමකින් තොරව යාත්‍රාව සඳහා රු.1,130,000 ක් වටිනා බෝට්ටු එන්ජිමක් මිලදී ගෙන සවිකර තිබුණු අතර එම එන්ජිම අධික ලෙස රත්වීම හේතුවෙන් ගැණුම්කරු විසින් යාත්‍රාව මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව යාත්‍රාව හා එන්ජිම සඳහා දරන ලද එකතුව රු. 4,515,923 ක් පදනමට පාඩුවක් වී තිබුණි.

4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2016 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 135ක් හා තථ්‍ය කාර්ය මණ්ඩලය 86 ක් විමෙන් පුරප්පාඩු 50 ක් හා අතිරික්තය 01 ක් විය.
- (ආ) 2012 අප්‍රේල් 26 දින සිට හා 2016 දෙසැම්බර් 01 දින සිට පුරප්පාඩුව පැවති සහකාර කළමනාකරු(මෙහෙයුම්) තනතුර හා මානව සම්පත් කළමනාකාර තනතුර වාර්තාවේ දිනය දක්වා පිරවීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) අනුමත කාර්ය මණ්ඩලය තුළ වැඩහල් කළමනාකරු තනතුර පැවතිය ද සමාගමට අයත් මත්තුමගල වැඩහල වෙනත් ආයතනයකට බදු දීම නිසා ආයතනය සතුව වැඩහලක් නොමැති වීම හේතුවෙන් එම නිලධාරියාට ප්‍රවාහන කළමනාකරුගේ රාජකාරි පවරා තිබුණුද ප්‍රවාහන කළමනාකරු තනතුරක් අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇතුළත්ව නොතිබුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීරීඩී/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1. වගන්තිය ප්‍රකාරව කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවද, සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන මාස 06 ක ප්‍රමාදයකින් පසු 2017 සැප්තැම්බර් 08 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පදනම විසින් 2013 - 2017 කාල පරිච්ඡේදයට අදාළව පිළියෙල කර තිබූ සංයුක්ත සැලැස්ම කාලානුරූපව සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දී එන්ජින් අමතර කොටස්, ධීවර ආම්පන්න නිපදවීම හා යාත්‍රා අළුත්වැඩියා කටයුතු වලින් රු. මිලියන 87 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබුණද එම කටයුතු කිසිවක් ඉටුකර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පදනමේ ක්‍රියාකාරී සැලැස්ම සංයුක්ත සැලැස්මේ අරමුණුවලට අනුරූපව සකස් කර නොතිබුණි.
- (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරි වර්ෂය සඳහා අනුමත කරන ලද ක්‍රියාකාරී සැලැස්මේ පිටපතක් මුදල් වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර විගණකාධිපති වෙත යොමු කළයුතු වුවත්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2016 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2016 ඔක්තෝබර් 19 දිනදීය.

5.4 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අභ්‍යන්තර විගණන අංශය සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුමත කරවාගෙන නොතිබුණු අතර අංශ ප්‍රධානි සහ තවත් එක් නිලධාරියෙකුගෙන් පමණක් එම අංශය සමන්විත වීම අභ්‍යන්තර විගණන අංශයේ අපේක්ෂිත කාර්යසාධනය හා එම අංශය පිහිටුවීමේ මූලික පරමාර්ථ ඉටුකර ගැනීමට බාධාවක්ව පැවතුණි.
- (ආ) 2009 ජුනි 09 දිනැති අංක DMA/2009 (1) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කරන ලද අභ්‍යන්තර විගණන වැඩසටහන විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) මුදල් රෙගුලාසි 134 ප්‍රකාරව අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු වුවත්, 2016 වර්ෂයට අදාළ අභ්‍යන්තර විගණන වාර්තා මෙම වාර්තාවේ දිනය වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

5.5 ප්‍රසම්පාදන ක්‍රියාවලිය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.3.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව සෑම මිලදී ගැනීමක් සඳහා මුළු පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළ සිදුකරන ලද රු.8,256,101 ක් වටිනා අමුද්‍රව්‍ය සහ රු.1,376,413 ක් වටිනා සී.සී.ටී.වී කැමරා මිලදී ගැනීමේදී පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කර නොතිබුණ අතර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 (ආ) මාර්ගෝපදේශය ප්‍රකාරව විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමකට ද එළඹී නොතිබුණි.

5.6 අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.2.4 වගන්තියට අනුව ආයතනයක කෙටුම්පත් අයවැය ලේඛනය මූල්‍ය වර්ෂයක් ආරම්භ වීමට මාස 03 කට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු වුවද සීනෝර් පදනමේ 2016 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය අනුමත කර තිබුණේ 2016 දෙසැම්බර් 27 දින පැවති 315 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ය.
- (ආ) ඉහත වක්‍රලේඛයේ 5.2.5 වගන්තියට අනුව අනුමත කරන ලද වාර්ෂික අයවැය ලේඛනයේ පිටපත් මුදල් වර්ෂය ආරම්භ වීමට දින 15 කට පෙර අදාළ අමාත්‍යාංශයට, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට, මහා භාණ්ඩාගාරයට හා විගණකාධිපතිවරයාට, ඉදිරිපත් කළයුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඇ) ඉහත වක්‍රලේඛයේ 5.2.1 වගන්තියට අනුව වාර්ෂික අයවැය වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ආකෘතියට අනුකූලව සකස් කළයුතු වුවද පදනම විසින් ඉදිරිපත් කර තිබූ වාර්ෂික අයවැය ලේඛනයෙහි අයවැයගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා අයවැයගත ප්‍රාග්ධන වියදම් ඇතුළත් ප්‍රකාශනය අන්තර්ගත වී නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා පදනමේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය	ඇතැම් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු නොකිරීම.
(ආ) මෙහෙයුම් පාලනය	බදු කුලී ආදායම් නිසි පරිදි අයකර ගැනීමට කටයුතු නොකිරීම.
(ඇ) ක්‍රියාකාරී සැලැස්ම	ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් අරමුණු ඉටුකර ගැනීමට කටයුතු නොකිරීම.
(ඈ) මෙහෙයුම් ක්‍රියාකාරකම්	මෙහෙයුම් කටයුතු විධිමත්ව ඉටු නොකිරීම.
(ඉ) කළමනාකරණ ක්‍රියාකාරකම්	බදු ගිවිසුම් ඇති කර ගැනීමේ දී සමාගමට අවාසිදායක වගන්තිවලට එකඟ වීම.